

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2020 ජූලි 10 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2020 සැප්තැම්බර් 21 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, 2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව පිළියෙල කළ එම මූල්‍ය ප්‍රකාශනවලින් 2019 දෙසැම්බර් 31 දිනට පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධාන වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර, එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර, ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක අවප්‍රකාශයන්ගෙන් අනාවරණය කර ගන්නා බවට තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් වියහැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී ජ්‍යෙෂ්ඨ ප්‍රමාණාත්මක සාවද්‍යවරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍ර .රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම වන්නේ දුස්ස්ථානය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මහහැරීම, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරමෙන් වංචාවක් ඇතිවීමට හේතුවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවයගිණුම්කරණ ඇස්තමේන්තුවල , සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙලිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙලිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය හා 38 වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප නොවන අවස්ථා සම්බන්ධ නිරීක්ෂණ 1.6.2.5 ඡේදයේ දැක්වේ.
- (ආ) ඉකුත් වර්ෂයට අදාල මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු පහත සඳහන් නිර්දේශය ක්‍රියාත්මක කර නොතිබුණි.

ඡේද යොමුව -----	විගණන නිරීක්ෂණය -----	නිර්දේශය -----
1.6.3.(iii)	සමාලෝචිත වර්ෂය සඳහා සිගාස් වැඩ සටහන අනුව වත්කම් ශේෂයන් පිළියෙල කර නොමැති බැවින් සහ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරණු ලබන වත්කම් වාර්තාව (ASSEST REPORT) කාර්යාලය විසින් ලබාගෙන නොමැති බැවින් එම වත්කම් ශේෂයන් මූල්‍ය ප්‍රකාශනවල ඒසීඒ -6 ආකෘතිය අනුව මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශයෙහි දක්වා ඇති වත්කම් ශේෂයන් සමඟ සැසඳීමට නොහැකි විය.	රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරණු ලබන වත්කම් වාර්තාව සමඟ මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශය අනුව පිළියෙල කරන ලද වත්කම් ශේෂයන් සැසඳිය යුතුවේ.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය

විගණන නිරීක්ෂණය -----	නිර්දේශය -----	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම -----
2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ 3.1 ඡේදය ප්‍රකාරව, සමාලෝචිත වර්ෂයේ ඒසීඒ-එඟ් ආකෘතිය යටතේ වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ ආදායම් නොවන ලැබීම් යටතේ අත්තිකාරම් ලැබීම් ලෙස රු. 1,046,377 ක් දැක්විය යුතු වුවත්, අත්තිකාරම් ලැබීම් ලෙස රු.830,934 ක් ඇතුළත් කර තිබුණි.	2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ හඳුන්වා දී ඇති ආකෘතීන් අනුව මූල්‍ය ප්‍රකාශනවල අගයන් හා තොරතුරු ඇතුළත් කළ යුතුය.	මුළු අත්තිකාරම් ලැබීම් රු.1,046,377 ක් වුවත්, එයින් රු. 830,934 ක් මුදලින් ලද අත්තිකාරම් වන අතර , ඉතිරිය වන රු. 215,443 ක මුදල හරස් සටහන් මගින් ලද ප්‍රමාණය වේ. එම නිසා අදායම් නොවන ලැබීම් ලෙස රු.830,934 ක් පමණක් ඇතුළත් කර ඇත.

1.6.2 මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

1.6.2.1 අත්තිකාරම් ගෙවීම්

විගණන නිරීක්ෂණය -----	නිර්දේශය -----	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම -----
<p>2019 දෙසැම්බර් 03 දිනැති අංක 271/2019 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛයේ 3.1 ඡේදය ප්‍රකාරව, හඳුන්වා දී ඇති ආකෘතින් අනුව මූල්‍ය ප්‍රකාශනවල අගයන් හා තොරතුරු ඇතුළත් කළයුතු විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ ඒසීඒ-එෆ් ආකෘතිය යටතේ වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයේ අත්තිකාරම් ගෙවීම් ලෙස රු. 2,317,945 ක් දැක්විය යුතු වුවත්, අත්තිකාරම් ගෙවීම් ලෙස රු. 1,599,249 ක් ඇතුළත් කර තිබුණි.</p>	<p>අදාළ ආකෘතින් අනුව මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි තොරතුරු ඇතුළත් කළ යුතුය.</p>	<p>2019 වර්ෂයේ කාර්ය මණ්ඩලයට ගෙවන අත්තිකාරම් ගෙවීම් රු.1,599,249 ක් පමණක් වන අතර ඉතිරිය වන රු.718,696 ක මුදල දෙපාර්තමේන්තු අමාත්‍යාංශ අතර මාරු වී ගිය නිලධාරීන්ගේ ණය ශේෂ පියවීම් වේ. එම නිසා එම ප්‍රමාණය මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශයට ඇතුළත් කර නැත.</p>

2. මූල්‍ය සමාලෝචනය

2.1 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නිරීක්ෂණය -----	නිර්දේශය -----	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම -----
නීති, රීති හා රෙගුලාසි වලට යොමුව -----	අනුකූල නොවීම් -----	
<p>(අ) මුදල් රෙගුලාසි ----- 395 (අ)</p>	<p>සෑම ආයතනයක් විසින්ම එක් එක් මාසය අවසානයේදී ඇති ගණුදෙනු සම්බන්ධයෙන් ඊලඟ මාසයේ 15 වැනි දිනට පෙර බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කළ යුතු වුවත්, අවසානයට පිළියෙල කර තිබුණේ 2019 දෙසැම්බර් බැංකු සැසඳුම් ප්‍රකාශය වන අතර එයද සහතික කර නොතිබුණි.</p>	<p>එක් මාසයක් ඇති අවසානයේදී ඇති ගණුදෙනු සම්බන්ධයෙන් ඊලඟ මාසයේ 15 වැනි දිනට පෙර බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කළ යුතුය.</p> <p>2019 වර්ෂයේ සිට CIGAS වැඩසටහන ක්‍රියාත්මක වූ නිසා පාරිභාෂිත ක්‍රමය මගින් බැංකු සැසඳුම් සකස් කර නොමැත.</p>

(ආ). රාජ්‍ය මුදල් වක්‍රලේඛ

2016 මාර්තු 31 දිනැති අංක 05/2016 දරන වක්‍රලේඛයේ 03 ඡේදය	2019 වාර්ෂික සමීක්ෂණය අවසන් කර වාර්තාවේ පිටපතක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය අවසන් කර එම වාර්තාවේ පිටපතක් විගණනයට ඉදිරිපත් කළ යුතුය.	2019 වාර්ෂික සමීක්ෂණය අවසන් කර වාර්තාවේ පිටපතක් කඩිනමින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.
--	---	--	--

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

ආයතනයේ කාර්ය සාධනය පිළිබඳව සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක තොරතුරු පහත දැක්වේ.

	2015	2016	2017	2018	2019
	-----	-----	-----	-----	-----
පසුගිය වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද පැමිණිලි වර්ෂය තුළ ලැබුණු පැමිණිලි	421	459	457	616	479
	1120	1422	1380	1588	1888
	-----	-----	-----	-----	-----
පරීක්ෂණ පැවැත්වීමට නියමිත මුළු පැමිණිලි	1541	1881	1837	2204	2367
පැමිණිලි සම්බන්ධව කටයුතු කල ආකාරය.					

(i) පරීක්ෂණ සිදුකරන ලද සහ අන්තර් පාර්ශව විමර්ශන වලින් අනතුරුව වාර්තා කරන ලද සංඛ්‍යාව	27	29	24	16	63
(ii) සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම පිණිස අදාල ආයතනය වෙත යොමු කරන ලද පැමිණිලි සංඛ්‍යාව	28	35	47	40	-
(iii) අදාල ආයතනවලින් වාර්තා කැඳවා එය පැමිණිලිකරුට දැන්වීමෙන් පසු ඉදිරි පියවර ගැනීම නවතාලූ පැමිණිලි සංඛ්‍යාව	388	425	318	379	616
(iv) වාර්තා කැඳවීමෙන් පසු ඉල්ලීම් ඉටු වී ඇති පැමිණිලි සංඛ්‍යාව	-	110	103	109	233
(v) පරීක්ෂණ සිදුකිරීමෙන් තොරව සමථයට පත්කරන ලද පැමිණිලි සංඛ්‍යාව	73	100	69		-
(vi) ලසු ලෙස කටයුතු අවසන් කරන ලද පැමිණිලි සංඛ්‍යාව	566	725	660	451	494
	-----	-----	-----	-----	-----
පරීක්ෂණ පැවැත්වීමට සහ වාර්තා කිරීමට නියමිත ඉතිරි පැමිණිලි සංඛ්‍යාව	459	457	616	479	961
	=====	=====	=====	=====	=====

(අ) 2019 වර්ෂයේ ජනවාරි 01 දිනට පරීක්ෂණ පැවැත්වීමට සහ වාර්තා කිරීමට නියමිත ඉතිරි වී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 479 ක් විය. 2019 ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා ආයතනයට ලද පැමිණිලි 1888 ක් ඇතුළත්ව ආයතනයට 2019 වර්ෂයේ පරීක්ෂා කිරීමට තිබූ මුළු පැමිණිලි සංඛ්‍යාව 2367 ක් විය.

(ආ) මෙම පැමිණිලි සම්බන්ධව ආයතනය විසින් පහත පරිදි කටයුතු කර තිබුණි.

- (i) පරීක්ෂා සිදුකරන ලද සහ අන්තර් පාර්ශව විමර්ශන වලින් අනතුරුව වාර්තා කරන ලද පැමිණිලි සංඛ්‍යාව 63 ක් විය.
- (ii) වාර්තා කැඳවීමෙන් පසු ඉල්ලීම් ඉටු වී ඇති පැමිණිලි සංඛ්‍යාව 233 ක් විය.
- (iii) අදාළ ආයතනවලින් වාර්තා කැඳවීමෙන් පසු එය පැමිණිලි කරු වෙත දැන්වීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීම නවතාලූ පැමිණිලි සංඛ්‍යාව 616 ක් විය.
- (iv) ලඝු ලෙස කටයුතු අවසන් කරන ලද පැමිණිලි සංඛ්‍යාව 494 ක් විය.

(ඇ) 2019 දෙසැම්බර් 31 දිනට පැමිණිලි 961 ක් පරීක්ෂණ පැවැත්වීමට සහ වාර්තා කිරීමට ඉතිරි වී තිබුණි.

3.2 සැලසුම් කිරීම

3.2.1 ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය -----	නිර්දේශය -----	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම -----
වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා ක්‍රියාකාරී සැලැස්මේ දක්වා තිබූ සංඛ්‍යා අතර රු.470,000 ක වෙනසක් පැවතුණි.	වාර්ෂික ඇස්තමේන්තුවට ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කළ යුතුය.	අයවැය ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට පෙර වියදම් ඇස්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ නිසා පෙන්නවා දී ඇති වෙනස්කම් ඇති වී ඇත.

3.2.2 ප්‍රසම්පාදන සැලැස්ම

ප්‍රසම්පාදන සැලැස්ම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය -----	නිර්දේශය -----	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම -----
(අ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 02 ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය රු.1,100,000 ක් ප්‍රසම්පාදන සැලැස්ම අනුව අපේක්ෂිත	ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය ප්‍රසම්පාදන සැලැස්ම සකස් කළ යුතුය.	ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට පෙර වියදම් ඇස්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ නිසා පෙන්නවා දී ඇති වෙනස්කම් ඇති වී ඇත.

වියදම රු.1,732,000 ක් විය.
ඒ අනුව රු. 632,000 කින්
ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය
ඉක්මවා ප්‍රසම්පාදන සැලැස්ම
පිළියෙල කිලිණි.

(ආ) 2019 වර්ෂයේ සිදු කිරීමට
අපේක්ෂිත ප්‍රසම්පාදනයන්
ලෙස ඇස්තමේන්තු කර
ප්‍රසම්පාදන සැලැස්මේ
ඇතුළත් කර තිබුණු
රු.622,000 ක කාර්යයන්
07 ක් ඉටුකර නොතිබුණි.

සැලසුම් කළ පරිදි කටයුතු
කළ යුතුවේ.

අයවැය වකුලේඛ 05/2019 මගින්
ප්‍රාග්ධන වියදම් සීමා කිරීම,
ප්‍රාග්ධන වියදම් සඳහා අක්මුදල්
නිදහස් කිරීම සීමා කිරීම නිසා
මිලදී ගැනීම සඳහා යොමු නොවීම
යන කරුණු හේතුවෙන්
ප්‍රසම්පාදන සැලැස්මේ සඳහන්
පරිදි මිලදී ගැනීම් සිදු නොකරන
ලදී.

3.2.3 ව්‍යාපෘති ඉටු කිරීමේ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය

නිර්දේශය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ
අදහස් දැක්වීම

2019 වාර්ෂික ඇස්තමේන්තුව
මගින් පෙන්වූ කටයුතු
කළමනාකරණය සඳහා මෘදුකාංග
පද්ධතියක් ස්ථාපනය කිරීමට
රු.500,000 ක් හා කාර්යාලය
පරිගනක ජාල ගත කිරීම සඳහා
රු.150,000 ක් වෙන්කර තිබූ
නමුත් සමාලෝචිත වර්ෂයේ දී
උක්ත කාර්යයන් ඉටු කර
නොතිබුණි.

සැලසුම් කළ පරිදි කටයුතු
කළ යුතුවේ.

අයවැය වකුලේඛ 05/2019 මගින්
ප්‍රාග්ධන වියදම් සීමා කිරීම,
ප්‍රාග්ධන වියදම් සඳහා අක්මුදල්
නිදහස් කිරීම සීමා කිරීම නිසා
මිලදී ගැනීම සඳහා යොමු නොවීම
යන කරුණු හේතුවෙන්
ප්‍රසම්පාදන සැලැස්මේ සඳහන්
පරිදි මිලදී ගැනීම් සිදු නොකරන
ලදී.

4. මානව සම්පත් කළමනාකරණය

පහත කරුණු නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය

නිර්දේශය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ
අදහස් දැක්වීම

(අ) අනුමත සේවක සංඛ්‍යාව
තුල අත්‍යාවශ්‍ය පුරප්පාඩු
07 ක් පැවතුණි.

පුරප්පාඩු පිරවීමට
කටයුතු කළ යුතුවේ.

දක්වා ඇති තොරතුරු නිවැරදිය.

(ආ) වර්ෂ ගණනාවක සිට
අත්‍යාවශ්‍ය පුරප්පාඩුව
පවතින පරිපාලන නිලධාරී
(පැමිණිලි) තනතුර පිරවීමට
කටයුතු කර නොතිබුණි.

පුරප්පාඩු පිරවීමට
කටයුතු කළ යුතුවේ.

වර්ෂ ගණනාවක සිට පුරප්පාඩුව
පවතින පරිපාලන නිලධාරී තනතුර
සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
මගින් ඉල්ලීම් කර තිබුණද මෙතෙක්
ලැබී නොමැත.